

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා බැංකුමිත්තන් සංගමයේ (“සංගමය”) 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, සංගමයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ විගණන විෂය පථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංගමයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි

විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංගමයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සංගමය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම	කළමනාකරණයේ අදහස් දැක්වීම්	නිර්දේශය
සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 17.19 ඡේදයට අනුව (SMEs සඳහා SLFRS), 2022 දෙසැම්බර් 31 වන විට රු. 93,200 ක් වටිනා සම්පූර්ණයෙන් ක්ෂය වූ පරිගණක සහ උපකරණවල ඇස්තමේන්තුගත ඵලදායී ජීව කාලය වෙනස් වීම් සමාලෝචනය කිරීම සහ ගිණුම්ගත කිරීම 10.15 සහ 10.18 ට අනුකූලව සිදු කර නොතිබුණි.	එම අයිතම භාවිතයේ පවතින නමුත් පැරණි සහ යල්පැන ගිය භාණ්ඩ බැවින් වෙළඳපල වටිනාකමක් නොමැත. එම හේතුවෙන් වත්කම් නැවත තක්සේරු කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.	සංගමය විසින් පරිහරණය කරනු ලබන වත්කම්වල ඵලදායී ජීව කාලය නැවත තක්සේරු කිරීමට කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම්	නිර්දේශය
(අ) පෙර වර්ෂවල වියදම් කාණ්ඩ 08ක් සඳහා දරන ලද රු. 490,751ක වියදම පෙර වර්ෂය සඳහා වූ ගැලපීමක් ලෙස ගැලපීම් සිදු නොකර සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම් ගත කර තිබුණි.	පිළිගනී.	කාලානුරූපී පදනමින් වියදම් නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.
(ආ) ක්ෂයවීම් ගණනය කිරීමේ දී වූ දෝෂ හේතුවෙන් ක්ෂයවීම් ප්‍රමාණය රු. 29,981 කින් අඩුවෙන් දක්වා ඇති අතර සමුච්චිත ක්ෂයවීම රු. 135,198 කින් වැඩියෙන් දක්වා තිබුණි.	පිළිගනී.	ක්ෂයවීම් නිවැරදිව ගණනය කර ගිණුම්ගත කළ යුතුය.
(ඇ) රේඛීය අමාත්‍යාංශය මගින් සංගමයේ මෙහෙයුම් කටයුතු සඳහා ලබාදුන්	ශ්‍රී ලංකා බැංකුවෙන් ශ්‍රී ලංකා කාර්යාල පහසුකම ශ්‍රී	ප්‍රධාන මෙම තක්සේරු කිරීම ලංකා අගය කොට මූල්‍ය

මේවිලන්ඩ් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ල සහ ගෘහස්ථ ක්‍රීඩාංගනය මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

බැඩ්මින්ටන් සංගමයට අයත් නොවේ. එබැවින් එය මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත නොවේ.

ප්‍රකාශනවල අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදුකිරීමට ක්‍රියා කළ යුතුය.

(ඇ) සංගමය විසින් සමාලෝචිත වර්ෂය තුළ ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා රු. 150,800ක් වැඩිපුර ගෙවා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ගොඩනැගිලි අලුත්වැඩියා වියදම් රු. 150,800 ක් වැඩියෙන් දක්වා තිබූ අතර, ලැබිය යුතු ආදායම් එම අගයෙන්ම අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

මෙය නිවැරදි කර ඇති අතර වැඩියෙන් කල ගෙවීම් 2023 සැප්තැම්බර් 13 දිනදී අයකර ගන්නා ලදී.

මෙවැනි ගෙවීම් වළක්වා ගැනීම සඳහා අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය.

(ඉ) 2023 දී පැවැත්වීමට අපේක්ෂිත තරඟාවලියෙන් ලද රු. 501,500 ක මුදල සමාලෝචිත වර්ෂයේ දේශීය තරඟාවලි ආදායම ලෙස දක්වා තිබුණි. එබැවින් මෙම වසරේ හිඟය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

තරඟාවලි කාලය තුළ මුදල් ලැබීම සහ ගිණුම් ගත කිරීම සිදු විය.

ආදායම උපවිත පදනම මත ගිණුම් ගත කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම්	නිර්දේශය
2022 වසරේ මූල්‍ය තත්ත්වය ප්‍රකාශයේ ලැබිය යුතු ගිණුමෙහි ඇතුළත් කර වසර 03ක් පුරා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අයවිය යුතු රු. 3,687,335ක මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. තවද, රේඛීය අමාත්‍යාංශයෙන් බොහෝ කලකට පෙර ලද රු. 250,000 ක ප්‍රදානය නිසි පරිදි නිෂ්කාශනය නොකර මූල්‍ය තත්ත්වය ප්‍රකාශයේ හිමිකම් යටතේ පෙන්වා ඇත.	ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබිය යුතු මුදලට එරෙහිව මෙය හිලවී කළ නොහැක.	තවදුරටත් ප්‍රමාද කිරීමකින් තොරව හිඟ මුදල් අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

1.6.2 ගෙවිය යුතු ගිණුම

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම්	නිර්දේශය
එම සංගමයේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීම සඳහා ජාත්‍යන්තර සංගමයෙන් අයවිය යුතු මුදල් ප්‍රතිපූරණය කර රු. 1,200,000 ක	ප්‍රතිසාධන කාල සීමාව අවසන් වූ බැවින් ප්‍රතිසාධනය ආරම්භ කිරීමට පෙර කළමනාකාරීත්වය අසමත් විය.	නියමිත මුදල පියවීමට කටයුතු කළ යුතුයි.

මුදලක් සංගමයේ පෙර සභාපතිවරයා හට පියවිය යුතු අතර එය 2019 වසරේ සිට පියවා නොතිබුණි..

2 මූල්‍ය සමාලෝචනය
2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සංගමයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 6,927,040 ක උනන්දුවක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු. 375,266 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 6,551,774 ක පිරිහීමක් නිරීක්ෂණය විය. පුහුණුවීම් සහ කමිටු වියදම් රුපියල් 22,393,823 කින් වැඩි වීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

3. මෙහෙයුම් සමාලෝචනය
3.4 කළමනාකරණ අකාර්යක්ෂමතාව

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රු. 49,999 ක සුළු මුදල් ශේෂය හඳුනාගෙන ගිණුම් නිෂ්කාශනය කිරීමකින් තොරව වසර 05 කට වැඩි කාලයක් මුදල් හා මුදල් සමාන දැ ගිණුමෙහි ගිණුම් ගත කර තිබුණි.	සියලුම අත්තිකාරම් මූල්‍ය පද්ධතිය තුළ ගිණුම්ගත කර ඇති අතර මාසික සමාලෝචනයට යටත් වේ.	ශේෂයන් නිෂ්කාශනය කිරීමට කටයුතු කළ යුතුය. හඳුනාගෙන

4. වගවීම සහ යහපාලනය
4.1 ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග III කොටසේ 7 xii වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මූල්‍ය වර්ෂය ආරම්භ වීමට මාස තුනකට ප්‍රථම ඉදිරිපත් කර නොතිබුණි.	මේ වන විටත් උපායමාර්ගික සැලැස්ම 2023 අගෝස්තු 08 වන දින විද්‍යුත් තැපෑලෙන් යවා ඇත.	මූල්‍ය වර්ෂය ආරම්භ වීමට පෙර ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතුය.